

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ පවතින විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කරයි

- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මු. අරමුදලේ) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක කරන මාස 48ක විස්තීර්ණ ණය පහසුකම යටතේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 350ක් පමණ) මූල්‍යන පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් ලබා දෙන ලදී.
- වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී මතු වූ අවදානම්වලට විසඳුම් ලබා දීමත් සමඟ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ කාර්ය සාධනය සාමාන්‍යයෙන් ශක්තිමත් මට්ටමක පවතී. 2025 වසරේ ඉතිරි කාල සීමාව සඳහා පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය යළිත් ස්ථාපනය කිරීම සහ ස්වයංක්‍රීය විදුලි ගාස්තු ගැලපුම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම යන පූර්ව ක්‍රියාමාර්ග අවශ්‍යතා සපුරා ඇත. හිඟ වියදම් තොගය හැර 2025 වසරේ මාර්තු මස අවසානය සඳහා වූ සියලු ම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ඇත. 2025 වසරේ මැයි මස අග භාගය වන විට සැපිරිය යුතුව තිබූ ව්‍යුහාත්මක මිනුම් දඩු සියල්ල සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත. 2025 වසරේ දෙවන කාර්තුවේ දී උද්ධමනය මුදල් ප්‍රතිපත්ති උපදේශන වගන්තියේ දක්වා ඇති පහළ පිටත කලාපයට වඩා අඩු අගයකට පහළ වැටුණු අතර, බලශක්ති මිල එයට මූලික වශයෙන් හේතු විය. ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරට ළඟා වී ඇත.
- ආර්ථිකයේ ඉදිරි දැක්ම ධනාත්මක මට්ටමක පවතී. කෙසේ වුව ද, ගෝලීය වෙළඳ ප්‍රතිපත්තියේ අවිනිශ්චිත බව ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ සමාජ ස්ථායීතාවට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරයි. මෙම ආර්ථික කම්පනවලට මුහුණ දීමට සිදු වුවහොත්, එහි බලපෑම් තක්සේරු කිරීමට සහ වැඩසටහනේ ආකෘතිය තුළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සකස් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් ජා.මු. අරමුදලේ නිලධාරීන් සමඟ සමීපව කටයුතු කරනු ඇත.

වොෂින්ටන්, ඩීසී –2025 ජූලි 03: 2025 වසරේ ජූලි මස 01වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මු. අරමුදලේ) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක කරන මාස 48ක විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 350ක් පමණ) මූල්‍යන පහසුකමක් වෙත ක්ෂණික ප්‍රවේශයක් ශ්‍රී ලංකා බලධාරීන්ට හිමිවිය. ඒ අනුව, ජා.මු. අරමුදලෙන් මේ දක්වා ලබා දී ඇති මුළු මූල්‍යන සහාය වි.ගැ.හි. බිලියන 1.27ක් (එ.ජ. ඩොලර් බිලියන 1.74ක් පමණ) දක්වා ඉහළ යයි.¹

2023 වසරේ මාර්තු 20 වැනිදා, ජා.මු. අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා, වි.ගැ.හි බිලියන 2.286ක (හිමිකම්න් සියයට 395 හෝ දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක් පමණ) විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කෙරුණි ([මාධ්‍ය නිවේදන අංක. 23/79](#)). එම වැඩසටහන (i)

¹ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු දිනයට අදාළ වි.ගැ.හි. ඒකකයක් සඳහා වන එ.ජ. ඩොලර් වෙළඳපොළ අනුපාතිකයන් භාවිතයෙන් වි.ගැ.හි. අගයන් පරිවර්තනය කර ඇත.

අවදානමට ලක්වූවන් ආරක්ෂා කරන අතර ම රාජ්‍ය මූල්‍ය සහ ණය තිරසරබව යළි ස්ථාපනය කිරීම, (ii) මිල ස්ථායීතාව සහ මූල්‍ය අංශයේ ස්ථායීතාව ආරක්ෂා කිරීම, (iii) බාහිර ස්ථාරක්ෂක නැවත ගොඩනැගීම, (iv) දූෂණ අවදානම් අවම කිරීම හා යහ පාලනය ශක්තිමත් කිරීම සහ (v) වර්ධනය ඉලක්ක කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පුළුල් කිරීම හරහා සාර්ව ආර්ථික ස්ථායීතාව දිගු කල් පවතින ලෙස නැවත ඇති කිරීමට ශ්‍රී ලංකාව ගන්නා ප්‍රයත්නයට සහාය වෙයි.

ශ්‍රී ලංකාව විසින් මධ්‍යම රජයේ හිඟ වියදම්වල මුළු එකතුවෙහි උපරිම සීමාව පිළිබඳව චේතනාන්විතව සිදු නොවූ (inadvertent) නිරවද්‍ය නොවන දත්ත සැපයීම සම්බන්ධයෙන් කළමනාකාර අධ්‍යක්ෂවරයා යොමු කළ වාර්තාවක් විධායක මණ්ඩලය විසින් සමාලෝචනය කරන ලදී. වැය විෂය අනුව අයවැය ප්‍රතිපාදන පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් මගින් හඳුනාගත් හිඟ වියදම්වල මුළු එකතුව අඩුවෙන් වාර්තා කිරීම අනුකූල නොවන මිලදී ගැනීම්වලට හේතු වූ අතර, ඒ හේතුවෙන් VIII වගන්තියේ 5 වන උප වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ බැඳීම් උල්ලංඝනය කිරීමක් සිදු විය. නිවැරදි කරන ලද දත්ත සැපයීම සඳහා බලධාරීන් ජා.මු. අරමුදලේ කාර්ය මණ්ඩලය සමඟ විවෘතව සහ සමීපව කටයුතු කළ අතර, හිඟ වියදම්වල මුළු එකතුව නිවැරදි කිරීම සහ වාර්තා කිරීම සම්බන්ධව පියවර කිහිපයක් ගෙන ඇත. ජා.මු. අරමුදලේ තාක්ෂණික සහායට අනුකූලව ඉදිරියට යමින් වාර්තාකරණ සහ දත්ත සත්‍යාපන පිළිවෙත් වැඩිදියුණු කිරීමට ද ඔවුහු කැපවී සිටිති. මෙම ක්‍රියාමාර්ග මත පදනම්ව, අනුකූල නොවීම සම්බන්ධයෙන් සහන සැලසීමට බලධාරීන් විසින් සිදු කළ ඉල්ලීම විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙම උපදේශනය සඳහා සකස්කරන ලද නිලධාරීන්ගේ වාර්තාව ප්‍රකාශනයට බලධාරීන් විසින් අනුමැතිය පළකර ඇත.²

විධායක මණ්ඩලයේ සාකච්ඡාවෙන් පසුව, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්සි ඔකමුරා මහතා පහත ප්‍රකාශය නිකුත් කළේය:

“වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී මතු වූ අවදානම්වලට විසඳුම් ලබා දීමත් සමඟ, ජා.මු. අරමුදලෙන් සහාය ලැබෙන වැඩසටහන යටතේ කාර්ය සාධනය සාමාන්‍යයෙන් ශක්තිමත් මට්ටමක පවතී. ආර්ථික වර්ධනය ශක්තිමත් වීම, උද්ධමනය අඩු මට්ටමක පැවතීම, සංචිත ගොඩ නැගීම සහ රාජ්‍ය ආදායම වැඩි දියුණු වීම සමඟ ප්‍රතිසංස්කරණ ඵලදායී වෙමින් පවතින බව පෙනී යයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරට ළඟා වෙමින් ඇත. ආර්ථිකයේ ඉදිරි දැක්ම ධනාත්මක වුව ද අවදානම් ඉහළ ගොස් ඇත. ආර්ථික කම්පන ඇති වුවහොත් එහි බලපෑම් තක්සේරු කිරීමට සහ වැඩසටහනේ ආකෘතිය තුළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සකස් කිරීම සඳහා බලධාරීන් අරමුදල සමඟ සමීපව කටයුතු කළ යුතුය. ස්ථාවර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වනු ඇත.

“රාජ්‍ය මූල්‍ය තිරසාර බව යළි ඇති කිරීම සහ රාජ්‍ය මූල්‍ය අවකාශයක් ඇති කිරීම සඳහා රජයේ ආදායම් රැස්කිරීම දිගුකාලීනව ශක්තිමත් කිරීම ඉතා වැදගත් වේ. බදු සහන රාමුව ශක්තිමත් කිරීම, බදු අනුකූලතාව ඉහළ නැංවීම, සහ ඵලදායී ලෙස හිඟ මුදල් කළමනාකරණය සහතික කිරීම සඳහා රාජ්‍ය

² ජා.මු. අරමුදලේ ගිවිසුමේ කොන්දේසිවලට අනුව සාමාජික රටවලට අදාළ වන ලේඛන ප්‍රකාශයට පත් කිරීම එම රටවල කැමැත්ත මත සිදු කරන අතර එයට සාමාජික අනුමැතිය අවශ්‍ය වේ. නිලධාරීන්ගේ වාර්තාව www.imf.org/srilanka පිටුවේ නුදුරේ දී පළවනු ඇත.

මූල්‍ය කළමනාකරණය වැඩි දියුණු කිරීම වැදගත් වේ. අවදානමට ලක්විය හැකි අය සඳහා සහාය ලබාදීමට සමාජ ආරක්ෂණ ජාලවල ආවරණය සහ ඉලක්කගත කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම ද අවශ්‍ය වේ. පවතින රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ ප්‍රාග්ධන වියදම් සිදු කිරීම සුමටව ක්‍රියාවට නැංවීම මැදි කාලීන වර්ධනය ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇත. පිරිවැය ආවරණය කෙරෙන විදුලි මිලකරණය යළි ක්‍රියාවට නැංවීම සහ ස්වයංක්‍රීය විදුලි ගාස්තු ගැලපුම් ක්‍රියාවට නැංවීම ප්‍රශංසනීය වන අතර රාජ්‍ය මූල්‍ය අවදානම් මැඩ පැවැත්වීම සඳහා මෙම ප්‍රතිපත්ති ඉදිරියට පවත්වාගෙන යා යුතුය.

“ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉදිරියට ගෙන යාමේ ප්‍රගතිය කැපී පෙනේ. ඉතිරි නිල සහ වාණිජ ණය හිමියන් සමඟ පවතින ද්විපාර්ශ්වික ගිවිසුම් නියමිත කලට අවසන් කිරීම ප්‍රමුඛතාවක්ව පවතී.

“රජයේ අයවැය පරතරය මහ බැංකුව මගින් මූල්‍යනය වැළැක්වීමට සහ මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ඇති තිරසාර කැපවීමේ සහාය ද සහිතව මුදල් ප්‍රතිපත්තිය මගින් මිල ස්ථායීතාවට ප්‍රමුඛත්වය ලබා දීම අඛණ්ඩව සිදු විය යුතුය. බාහිර ස්ථාවරත්වය සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව නැවත ගොඩ නැංවීමට විනිමය අනුපාතිකයේ ඉහළ නම්‍යශීලීබව සහ ගෙවුම් තුලනය සම්බන්ධයෙන් ගෙන ඇති පරිපාලනමය සීමා ක්‍රමයෙන් ඉවත් කිරීම ඉතා වැදගත් වේ.

“ණය වර්ධනය වැඩි වීමට සහ පෞද්ගලික අංශයේ දියුණුවට සහාය වීමට අක්‍රීය ණයවල කාර්ය සාධනය නැවත ඇති කිරීම, රාජ්‍ය බැංකුවල යහපත් පාලනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම, සහ බුන්වත්තාවය හා ඒ සම්බන්ධ විසඳුම් රාමු වැඩිදියුණු කිරීම වැදගත් වේ.

“ශ්‍රී ලංකාවට විභව මට්ටම කරා ළඟා වීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉතා වැදගත්ය. අපනයන වර්ධනය හා විවිධාංගීකරණය ඉහළ නැංවීමට රජය විසින් පාලන ප්‍රතිසංස්කරණ සහ වෙළඳ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඉදිරියට පවත්වාගෙන යා යුතු ය.”

විධායක මණ්ඩලයේ සාකච්ඡාවෙන් පසුව, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා මහතා පහත ප්‍රකාශය නිකුත් කළේය:

“විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 වසරේ දී ශ්‍රී ලංකාව විසින් සිදුකර ඇති විස්තීර්ණ විධිවිධානවලට අනුකූල නොවන මිලදී ගැනීම් මෙන්ම, VIII වගන්තියේ 5 වන උප වගන්තිය යටතේ සිදු වූ බැඳීම් කඩ කිරීමක් ද ජා.මු. අරමුදලේ විධායක මණ්ඩලය විසින් සමාලෝචනය කරන ලදී. විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ පළමු, දෙවන සහ තෙවන සමාලෝචනවල දී හිඟ වියදම් පිළිබඳව බලධාරීන් විසින් ලබා දෙන ලද නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමේ ප්‍රතිඵලයක් ලෙස අනුකූල නොවන මිලදී ගැනීම් සිදු විය.

“ජා.මු. අරමුදල වෙත නිරවද්‍ය නොවන තොරතුරු ලබා දීම චේතනාන්විතව සිදු වී නොමැති අතර රේඛීය අමාත්‍යාංශ විසින් මුදල් අමාත්‍යාංශයට හිඟ මුදල් කාලෝචිත ලෙස වාර්තා කිරීමේ දුර්වලතා මෙන්ම තාක්ෂණික අවබෝධතා ගිවිසුම යටතේ “හිඟ මුදල්” යන්නෙහි අර්ථ දැක්වීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් වැරදි අවබෝධයකින් සිටීම මේ සඳහා හේතු විය.

“පවතින රාජ්‍ය මූල්‍ය රාමුව තුළ හිඟ මුදල් ආපසු ගෙවීම සිදු කිරීම හරහා බලධාරීන් විසින් ගනු ලැබූ නිවැරදි කිරීමේ පියවර මෙන්ම ඉදිරියේ දී හිඟ මුදල් එකතු වීමේ හෝ තොරතුරු නිරවද්‍ය නොවන ලෙස වාර්තා කිරීමේ අවදානම අවම කිරීම සඳහා නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතියට අනුකූලව, රාජ්‍ය

මූල්‍ය කළමනාකරණ ක්‍රියා පටිපාටි වැඩිදියුණු කිරීම සඳහා වන බලධාරීන්ගේ කැපවීම පිළිබඳව විධායක මණ්ඩලය විසින් ධනාත්මකව සලකා බලන ලදී. ඒ අනුව, අනුකූල නොවන මිලදී ගැනීම්වලට හේතු වූ ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක නොපිළිපැදීම වෙනුවෙන් සහන ලබා දීමට විධායක මණ්ඩලය එකඟ වූ අතර, VIII වගන්තියේ 5 වන උප වගන්තිය යටතේ බැඳීම් කඩ කිරීම සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කළේය.”

ශ්‍රී ලංකාව: තෝරාගත් ආර්ථික දර්ශක 2024- 2027

	2024	2025	2026	2027
	සුරැකි	සුරැකිකම		
දළ දේශීය නිෂ්පාදිතය සහ උද්ධමනය (ප්‍රතිශතයක් ලෙස)				
මූලික ද. දේ. නි.	5.0	3.5	3.1	3.1
උද්ධමනය (සාමාන්‍ය) 1/	1.2	3.3	5.2	5.0
උද්ධමනය (කාලපරිච්ඡේදය අවසානයේ දී) 1/	-1.5	8.9	5.2	5.0
ද. දේ. නි. අවධිමතකයේ වර්ධනය	3.8	3.6	5.3	5.1
නාමික ද. දේ. නි. යේ වර්ධනය	9.0	7.1	8.5	8.4
ඉතුරුම් හා ආයෝජන (ද. දේ. නි. ප්‍රතිශතයක් ලෙස)				
ජාතික ඉතිරිකිරීම්	25.2	21.8	22.2	22.9
රජය	-3.2	-2.0	-0.8	-0.1
පෞද්ගලික	28.4	23.8	23.0	23.0
ජාතික ආයෝජන	27.0	21.8	22.1	22.5
රජය	5.0	4.3	4.5	4.6
පෞද්ගලික	21.9	17.4	17.6	17.9
ඉතුරුම්- ආයෝජන ශේෂය	-1.8	0.0	0.1	0.4
රජය	-8.2	-6.3	-5.3	-4.6
පෞද්ගලික	6.4	6.4	5.4	5.1
රාජ්‍ය මූල්‍ය (ද. දේ. නි. ප්‍රතිශතයක් ලෙස)				
ආදායම් හා ප්‍රදාන	13.7	15.0	15.2	15.3
වියදම්	19.3	20.5	19.7	19.2
ප්‍රාථමික ශේෂය	2.2	2.3	2.3	2.3
මධ්‍යම රජයේ ශේෂය	-5.6	-5.4	-4.5	-3.9
මධ්‍යම රජයේ දළ මූල්‍යන අවශ්‍යතා	21.9	22.6	19.6	14.9
මධ්‍යම රජයේ ණය	100.5	105.1	103.4	100.2
රාජ්‍ය ණය 2/	105.2	109.6	107.4	103.6
මුදල් හා ණය (ප්‍රතිශතය වෙනස්වීම, කාලපරිච්ඡේදය අවසානයට)				
සංචිත මුදල්	15.8	6.5	8.5	8.4
පුළුල් මුදල්	8.6	6.5	8.5	8.4
දේශීය ණය	4.0	4.5	3.0	3.8
පුද්ගලික අංශයට ලබා දුන් ණය	10.7	9.4	9.2	9.3
පුද්ගලික අංශයට ලබා දුන් ණය (උද්ධමනය සඳහා ගළපන ලද)	9.5	6.1	4.1	4.3
මධ්‍යම රජයට හා රාජ්‍ය සංස්ථා වෙත ලබා දුන් ණය	-1.4	0.0	-3.3	-2.5
ගෙවුම් ශේෂය (එ. ජ. ඩොලර් මිලියන)				
අපනයන	12,772	12,880	13,490	14,194
ආනයන	-18,828	-21,363	-22,447	-23,578
ජංගම ගිණුමේ ශේෂය	1,746	-48	-77	-439
ජංගම ගිණුමේ ශේෂය (ද. දේ. නි. ප්‍රතිශතයක් ලෙස)	1.8	0.0	-0.1	-0.4
ජංගම ගිණුමේ ශේෂය ශුද්ධ පොලිය (ද. දේ. නි. ප්‍රතිශතයක් ලෙස)	3.7	2.1	2.0	1.7
අපනයන අගය වර්ධනය (ප්‍රතිශතය)	7.2	0.8	4.7	5.2
ආනයන අගය වර්ධනය (ප්‍රතිශතය)	12.0	13.5	5.1	5.0
දළ නිල සංචිත (කාලපරිච්ඡේදය අවසානයේ දී)				
එ. ජ. ඩොලර් මිලියන	6,122	7,255	9,273	12,974
වෙළඳ භාණ්ඩ හා සේවා ආනයනය ආවරණය කළ හැකි මාස ගණන	3.0	3.3	4.0	5.4
සංචිත ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ (ARA) සංයුක්ත මෙට්‍රික් ප්‍රතිශතයක් ලෙස	50.5	60.3	75.5	100.0
භාවිත කළ හැකි දළ නිල සංචිත (කාලපරිච්ඡේදය අවසානයේ දී) 3/				
එ. ජ. ඩොලර් මිලියන	4,686	7,255	9,273	12,974
වෙළඳ භාණ්ඩ හා සේවා ආනයනය ආවරණය කළ හැකි මාස ගණන	2.3	3.3	4.0	5.4
සංචිත ප්‍රමාණවත්භාවය තක්සේරු කිරීමේ (ARA) සංයුක්ත මෙට්‍රික් ප්‍රතිශතයක් ලෙස	38.6	60.3	75.5	100.0
විදේශීය ණය (රාජ්‍ය හා පුද්ගලික)				
එ. ජ. ඩොලර් බිලියන	53.9	54.6	56.3	59.9
ද. දේ. නි. ප්‍රතිශතයක් ලෙස	54.4	55.1	58.6	59.4
විශේෂ සටහන්:				
නාමික ද. දේ. නි. (රුපියල් බිලියන)	29,899	32,036	34,754	37,664
විනිමය අනුපාතිකය (කාලපරිච්ඡේදයේ සාමාන්‍යය)	302.0	...	...	...
විනිමය අනුපාතිකය (කාලපරිච්ඡේදයේ අවසානයේ දී)	293.0	...	...	...

මූලාශ්‍ර: ශ්‍රී ලංකා බැංකුව විසින් සපයන ලද දත්ත; සහ ජා. මු. අරමුදලේ කාර්ය මණ්ඩල ඇස්තමේන්තු

1/ කොළඹ පාරිභෝගික මිල දර්ශකය.

2/ මධ්‍යම රජයේ ණය, රාජ්‍ය අපකර මත ගනු ලැබූ ණය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය වගකීම් (එනම්, නොපියවූ අරමුදල් ණය සහ ජාත්‍යන්තර විදේශ විනිමය හුවමාරු පහසුකම්) ඇතුළත් වේ. ණය සංඛ්‍යාලේඛන දැනට උපකල්පනය කරන්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම 2023 වසර අවසානයේ අවසන් කර ඇති බවයි.

3/ චින මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම් (2022 වසරේ දී එ.ජ. ඩොලර් බිලියන 1.4ක්) හැර, පෙර වසරේ ආනයන ආවරණයෙන් මාස 3කට වඩා දළ ජාත්‍යන්තර සංචිත ඉහළ ගිය පසු එය භාවිත කළ හැකි වේ.